



විදේශ විනිමය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2020 අංක 10 දරන විධානයන්

විශේෂ තැන්පතු ගිණුම් සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානයන්

2020 නොවැම්බර් 17 දිනැති අංක 2202/7 දරන රජයේ ගැසට් පත්‍රයෙහි (අතිවිශේෂ) පළ කරන ලද නියෝග සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 9 වන වගන්තිය ප්‍රකාරව, 2020 අංක 06 දරන විධානයන් පහත පරිදි සංශෝධනය කරනු ලැබේ. තවද, බලයලත් වෙළෙඳුන් මෙම විධානවල 3 වන ඡේදය යටතේ දක්වා ඇති අනෙකුත් කොන්දේසිවලට අනුකූල වීම අවශ්‍ය වේ.

2. 2020 අංක 06 දරන විධානයන්

2.1 3(අ) සහ 7(ආ) ඡේදවල දැක්වෙන “හය” යන වචනය මෙමගින් ඉවත් කරනු ලබන අතර, එම වචනය වෙනුවට “දොළහ” යන වචනය ආදේශ කරනු ලැබේ.

3. අනෙකුත් කොන්දේසි

3.1 සුදුසුකම්ලත් පුද්ගලයෙකුගේ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට බැර කරන ලද, 2020 අප්‍රියෙල් 08 දිනැති අංක 2170/4 දරන ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියෝග යටතේ 2020 ඔක්තෝබර් 07 සිට 2020 ඔක්තෝබර් 12 දක්වා කාල පරිච්ඡේදය තුළ විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ අරමුණ සඳහා ආමුඛ ප්‍රේෂණ ලෙස ලද අරමුදල් වලින් එම ආමුඛ ප්‍රේෂණ ලැබී ඇත්තේ විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ අරමුණ සඳහා පමණක්ම බවට සැනීමට පත්වීම මත බලයලත් වෙළෙඳුන්ට එම සුදුසුකම්ලත් පුද්ගලයන් සඳහා විශේෂ තැන්පතු ගිණුම් විවෘත කළ හැකිය.

4. වාර්තාකිරීමේ අවශ්‍යතාව

4.1 විශේෂ තැන්පතු ගිණුම් සම්බන්ධයෙන් වන 2020 අංක 06 දරන විධානයන් සහ 2020 අංක 09 දරන විධානයන් යටතේ දක්වා ඇති වාර්තාකිරීමේ අවශ්‍යතාවන් මෙමගින් ඉවත් කරනු ලැබේ.

4.2 බලයලත් වෙළෙඳුන් විසින් dfem@cbsl.lk විද්‍යුත් තැපෑල හරහා මෙම දෙපාර්තමේන්තුව වෙත පහත පරිදි විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳ තොරතුරු සැපයීම අවශ්‍ය වේ.

- i. එළඹෙන සතියේ 2 වන රාජකාරි දිනය අවසන් වීමට පෙර, මෙම විධානවල ඇමුණුම I හි දැක්වෙන ආකෘතියට අනුව, සතිපතා
- ii. එළඹෙන මාසයේ 15 වන දින හෝ ඊට පෙර, මෙම විධානවල ඇමුණුම II හි දැක්වෙන ආකෘතියට අනුව, මාසිකව

4.3 ඉහත වාර්තාකිරීමේ අවශ්‍යතාවන්ට අනුව, බලයලත් වෙළෙඳුන් විසින් අදාළ බැංකුවල ගිණුම් පොත්වලින් අදාළ තොරතුරු ජනනය කිරීම හෝ උපුටා ගැනීම සඳහා බැංකුව තුළ පද්ධතියක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.

අධ්‍යක්ෂ,

විදේශ විනිමය දෙපාර්තමේන්තුව.

2020 නොවැම්බර් 25

විශේෂ තැන්පතු ගිණුම්වල සතිපතා ප්‍රකාශනය - කාලීන තැන්පතු

බැංකුවෙහි නම:

වාර්තා කරන සතිය, මාසය සහ වර්ෂය:

1 වන වගුව - සතිය තුළ විවෘත කරන ලද විශේෂ තැන්පතු ගිණුම්

ශාඛාව	ශාඛා කේතය	ගිණුම් හිමියාගේ නම*	ගිණුම් හිමියාගේ නේවාසිකභාවය**	ජා.හැ.ප/ විදේශ ගමන් බලපත්‍ර අංකය	ව්‍යවහාර මුදල් කේතය	ගිණුම් අංකය	විවෘත කළ දිනය (dd-mm-yy)	තැන්පතුවේ ප්‍රමාණය	තැන්පතු කාලසීමාව මාසවලින් (අදාළ තීරය සලකුණු කරන්න)		කල්පිරීමේ දිනය (dd-mm-yy)	බැංකුව විසින් ප්‍රදානය කරන ලද සාමාන්‍ය පොළී අනුපාතය (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රදානය කරන ලද අමතර පොළිය හැර) (වාර්ෂිකව %)	අදාළ අමතර පොළී අනුපාතය (මාස 6ක් සඳහා වාර්ෂිකව 1% හෝ මාස 12ක් සඳහා වාර්ෂිකව 2%)	කල්පිරීමේදී බැංකුව විසින් ගෙවීමට නියමිත පොළිය (ප්‍රමාණය)	ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හිමිකම් පෑ යුතු පොළිය (ප්‍රමාණය)	
									6	12						

1(අ) වන වගුව - ඉහත 1 වන වගුවෙහි වාර්තා කර ඇති, සතිය තුළ විවෘත කරන ලද විශේෂ තැන්පතු ගිණුම්වල අරමුදල් මූලාශ්‍රය - ව්‍යවහාර මුදල් වර්ගය අනුව සාරාංශය

ව්‍යවහාර මුදල් කේතය***	ආමුඛ ප්‍රේෂණ	මාරු කිරීම්		විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු
		ආමුඛ ආයෝජන ගිණුම්වල සිට	අක්වෙරළ බැංකු ඒකකයෙහි ගිණුම්වල සිට	
එ.ජ.ඩොලර්				
යුරෝ				
ශ්‍රී ලංකා රුපියල්				

සටහන: * එකම පුද්ගලයා තැන්පතු කිහිපයක් පවත්වාගෙන යන්නේ නම්, සෑම තැන්පතුවක් සඳහාම වෙන වෙනම ජේලි භාවිත කරන්න.
 ** ගිණුම් හිමියාගේ නේවාසිකභාවය R - නේවාසික
 NR - නේවාසික නොවන
 *** අනෙකුත් නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් සඳහා අවශ්‍ය පරිදි ජේලි වැඩි කර ගත හැකිය.

ඉහත පරිදි සකස් කරන ලද වාර්තාවල ස්කෑන් කරන ලද සහ MS Excel යන පිටපත් දෙකම බලයලත් වෙළෙඳුන් විසින් සැපයීම අවශ්‍ය වේ.

බැංකුවෙහි ගිණුම් පොත් වලින් උපුටාගත් / ජනනය කරන ලද ඉහත තොරතුරු සත්‍ය බවට තහවුරු කරමු.

බලයලත් නිලධාරියාගේ නම: අනුකූලතා නිලධාරියාගේ නම සහ මුද්‍රාව:

අත්සන: අත්සන:
 දිනය: දිනය:

3 වන වගුව - 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2020 අංක 06 දරන විධානවල 9(ඇ) ඡේදය යටතේ යටතේ නැවත ආයෝජනය නොකළ හෝ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2020 අංක 09 දරන විධානවල 3(අ) ඡේදය යටතේ සාමාන්‍ය තැන්පතු ලෙස ඉදිරියට ගෙනයාම සිදු නොකළ, මාසය තුළදී කල් පිරුණු විශේෂ තැන්පතු ගිණුම්

ශාඛාව	ශාඛා කේතය	ගිණුම් හිමියාගේ නම*	ගිණුම් හිමියාගේ නේවාසිකභාවය**	ජා.හැ.ප/ විදේශ ගමන් බලපත්‍ර අංකය	ව්‍යවහාර මුදල් කේතය	ගිණුම් අංකය	විවෘත කළ දිනය (dd-mm-yy)	තැන්පතුවේ ප්‍රමාණය	කල්පිරීමේ දිනය (dd-mm-yy)	බැංකුව විසින් ප්‍රදානය කරන ලද පොළී අනුපාතය	කල්පිරීමේදී බැංකුව විසින් ගෙවන ලද පොළිය (ප්‍රමාණය)

3(අ) වන වගුව - ඉහත 3 වන වගුවෙහි වාර්තාකර ඇති විශේෂ තැන්පතු ගිණුම්වල ඇති අරමුදල්වල කල්පිරීමෙන් පසු බැර කිරීම් - ව්‍යවහාර මුදල් වර්ගය අනුව සාරාංශය

ව්‍යවහාර මුදල් කේතය***	ශ්‍රී ලංකාව තුළදී ආපසු ගන්නා ලද	ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කරන ලද	මාරු කරන ලද		
			ආමුඛ ආයෝජන ගිණුම් වෙත	පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වෙත	අක්වෙරළ බැංකු ඒකකයෙහි ගිණුම් වෙත
එ.ජ.ඩොලර්					
යුරෝ					
ශ්‍රී ලංකා රුපියල්					

සටහන: * එකම පුද්ගලයා තැන්පතු කිහිපයක් පවත්වාගෙන යන්නේ නම්, සෑම තැන්පතුවක් සඳහාම වෙන වෙනම ඡේලි භාවිත කරන්න.

** ගිණුම් හිමියාගේ නේවාසිකභාවය R - නේවාසික
NR - නේවාසික නොවන

*** අනෙකුත් නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් සඳහා අවශ්‍ය පරිදි ඡේලි වැඩි කර ගත හැකිය.

ඉහත පරිදි සකස් කරන ලද වාර්තාවල ස්කෑන් කරන ලද සහ MS Excel යන පිටපත් දෙකම බලයලත් වෙළෙඳුන් විසින් සැපයීම අවශ්‍ය වේ.

බැංකුවෙහි ගිණුම් පොත් වලින් උපුටාගත් / ජනනය කරන ලද ඉහත තොරතුරු සත්‍ය බවට තහවුරු කරමු.

බලයලත් නිලධාරියාගේ නම:

අනුකූලතා නිලධාරියාගේ නම සහ මුද්‍රාව:

අත්සන:

අත්සන:

දිනය:

දිනය: